



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුදල්, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
நிதி அமைச்சு
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதිය, சுயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு
Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය
எனது இல
My No

DSD/HO/05/MF/01/වකුලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2021.10.05

සියලුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩ වෙත,

සමෘද්ධි බැංකු/ බැංකු සමිති පරිගණක ගත කිරීමට ආදාල පරිශීලක නාම (user name) සහ මුරපද (pass word) ලබාදීම සහ භාවිතා කිරීම

01. දිවයින පුරා ක්‍රියාත්මක සමෘද්ධි බැංකු සහ බැංකු සමිති ජාලය පරිගණකගත කිරීමේදී ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම, ඉතුරුම් ගිණුම් හිමියන් සහ ණය ගනුදෙනුකරුවන් පිළිබඳ මූලික තොරතුරු සමග ශේෂ ඇතුළත් කිරීම අවසන් කර, බොහෝ බැංකු /බැංකු සමිති දෛනික සහ මාසික මෙහෙයුම් කටයුතු පරිගණක මෘදුකාංගය හරහා සිදුකරයි.

ඉදිරියේදී සමෘද්ධි බැංකු/ බැංකු සමිති විසින් මෙහෙයුම් කටයුතු පරිගණක මෘදුකාංගය හරහා සිදුකිරීම පිළිබඳ සොයා බලා, ගනුදෙනු ගිණුම් ගතකිරීම සහ වාර්තා පිළියෙල කිරීම ඇතුළු බැංකු කාර්යයන් manual කිරීම නවතා දැමීමට අවසර දීමට සැලසුම් කර ඇත. ඊට පෙරාතුව ස්ථීර කාර්ය මංඩලය විසින් පරිගණක පද්ධතිය හරහා මෙහෙයුම් කටයුතු කිරීම පිළිබඳ පරිචයක් සහ මෘදුකාංග ආරක්ෂණ පිළිවෙත් භාවිතය පිළිබඳ පුරුද්ද ඇති කර ගත යුතුය.

02 ඒ සඳහා, සමෘද්ධි ප්‍රජාමූල බැංකු වකුලේඛ අංක 2021/11 හි ඡේද අංක 01 මගින් ලබා දී ඇති උපදෙස් අනුව සමෘද්ධි බැංකු සහ බැංකු සමිති වල පරිශීලක නාම (user name) ලද අවසරලත් ස්ථීර කාර්ය මංඩලය පමණක් ඒ ඒ නිලධාරියාට ලබා දී ඇති මුර පදය (pass word) භාවිතා කර පරිගණක පද්ධතියට ඇතුළු වී මෙහෙයුම් කටයුතු සිදු කළ යුතුය. එමෙන්ම තම කාර්ය සිදු කරගෙන යන අතරතුර කාර්යයෙන් තවකාලිකව ඉවත් වන අවස්ථාවක සහ දෛනික තම රාජකාරි කටයුතු අවසන් කල පසු පද්ධතියෙන් ඉවත් වීම (log out) කල යුතු බව අවධාරණයෙන් දැනුම් දෙමි. නිලධාරීන් විසින් තම පරිශීලක නාම සහ මුරපද භාවිතා කර වෙනත් පුද්ගලයෙකුට පද්ධතියට ඇතුළුවීමට ඉඩනොදිය යුතු අතර, තමා භාවිතා කරන මුර පද වෙනත් පාර්ශවයකට නොලැබෙන පරිදි සුරක්ෂිත කරගත යුතුය.

03 දැනට අනුයුක්ත කරන ලද පරිගණක පුහුණුලාභීන් සහ රැකියාලාභී පුහුණු උපාධිලාභීන්ගේ සේවාව ලබාගෙන ඇත්තේ සමෘද්ධි බැංකු/ බැංකු සමිති කටයුතු පහසු කිරීමත්, ඔහුන්ට පුහුණුවක් ලබා දීම සඳහා වේ. තවද පුහුණුලාභීන්ගේ සේවාව ගනු ලබන්නේ කෙටි කාලයක් සඳහා වේ. එබැවින් දැනට ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම, ඉතුරුම් ගිණුම් හිමියන් සහ ණය ගනුදෙනුකරුවන් පිළිබඳ මූලික තොරතුරු සමග ශේෂ ඇතුළත් කිරීම අවසන් කර, මෙහෙයුම් කටයුතු පරිගණක පද්ධතිය හරහා සිදුකරන බැංකු/ බැංකු සමිති අවසරලත් ස්ථීර කාර්ය මංඩල සතු user name සහ pass word භාවිතා කර පද්ධතියට ඇතුළුවීමට සහ ගිණුම් කටයුතු කිරීමට පුහුණුලාභීන්ට ඉඩනොදිය යුතුය. එබැවින් ස්ථීර කාර්ය මංඩලය විසින් පරිගණක මෘදුකාංගය හරහා කටයුතු සිදු කර ,ඒ පිළිබඳ පුහුණුව සහ පලපුරුද්ද වැඩි කරගන්නා ලෙසත් දැනුම් දෙමි.

04 දැනටමත් යම් සමෘද්ධි බැංකුවක/ බැංකු සමිතියක අනුමත කාර්ය මණ්ඩලය යම් නිලධාරියෙකු හෝ නිලධාරීන්ට දී ඇති උපදෙස් පරිදි පරිශීලනය නාම (user name) සහ මුරපද (pass word) නොමැති නම් කඩිනමින් පරිගණක සේවා සපයන ආයතන දැනුවත් කර, පරිශීලක නාම සහ මුරපද සකස් කරගන්නා ලෙසත් දැනුම් දෙමි.

05 සමෘද්ධි බැංකු/ බැංකු සමිති කළමනාකරුවන් ඇතුළු කාර්ය මංඩල වෙත ලබා දී ඇති user name සහ pass word භාවිතා කර වෙනත් පාර්ශවයක් සිදුකරන වංචා සහ අවභාවිතා සම්බන්ධව ආදාල නිලධාරියා/ නිලධාරියාන් සෘජුව වගකීමට බැඳෙන බවටත් තව දුරටත් දන්වමි.

06 සමෘද්ධි බැංකු/ බැංකු සමිති, පරිගණක පද්ධතිය තුළ දෛනික ගනුදෙනු කටයුතු ආරම්භ කිරීමේදී සහ ගනුදෙනු අවසන් කිරීමේදී Start of Date (SOD) සහ End of Date (EOD) ක්‍රියාත්මක කිරීම බැංකු කළමනාකරු විසින් අනිවාර්යයෙන් සිදු කල යුතු අතර, ඊළඟ දිනයේ ගනුදෙනු කිරීමට පෙර දිනයේ සියළුම කටයුතු අවසන් වී තිබිය යුතුය. එසේ නොකරන බැංකු/ බැංකු සමිති පිළිබඳ අවධානයක් යොමුකරන බවත් දැනුම් දෙමි.


 ආර්.පී.බී. තිලකසිරි
 අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

1. දිස්ත්‍රික් ලේකම්/ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. - කා.දැ.ස.
2. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. - කා.දැ.ස.
3. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අ.ක.ස.
4. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. - කා.දැ.ස.
5. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අ.ක.ස.
6. සියළුම පාලක මංඩල/විධායක කමිටු සභාපතිවරුන් - කා.දැ.ස